



## අධ්‍යාපන අමාත්‍යාංශය

### සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ඉදිකිරීමේ ව්‍යාපෘතිය

සෞඳි රජයේ ණය ආධාර යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ, උසස් අධ්‍යාපන අංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ඉදිකිරීමේ ව්‍යාපෘතියේ පහත දක්වා ඇති තනතුරු සඳහා සුදුසුකම් ලත් ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් 2019.03.05 දා තමන් නිකුත් කර ඇති චක්‍රලේඛ අංක 01/2019හි සඳහන් විධිවිධාන යටතේ අනුකූලව ව්‍යාපෘති කළමනාකරණ ඒකකයක් වශයෙන් මෙම ව්‍යාපෘතිය ස්ථාපිත කොට ඇති අතර, එම ව්‍යාපෘතියේ මුළු වටිනාකම ඇ.ඩො. මිලියන 70ක් පමණ වේ.

තනතුරු නාමය

තනතුරු සංඛ්‍යාව

වැටුප් මට්ටම

ව්‍යාපෘති ඉංජිනේරු

01

PS4

ඉහත තනතුරට බඳවා ගැනීම සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් සහ පොදු කොන්දේසි පහත පරිදි වේ.

#### තනතුර සඳහා අවශ්‍ය සුදුසුකම්

#### 1. ව්‍යාපෘති ඉංජිනේරු (PS 4)

අවම සුදුසුකම් හා පළපුරුද්ද :

- (1). අදාළ විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් උපාධියක් සාර්ථකව සම්පූර්ණ කර තිබීම.

හෝ

අදාළ විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වූ උපාධියකට සමාන බවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් සුදුසුකමක්

හෝ

ආශ්‍රිත සාමාජිකත්වය/ අදාළ විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පිළිගත් වෘත්තීය ආයතනයකින් ලබා ගත් ඒ හා සමාන වෘත්තීය සුදුසුකමක්.

සමඟ

සුදුසුකම් ලබා ගැනීමෙන් අනතුරුව අදාළ ක්ෂේත්‍රයේ අවම වශයෙන් වසර 07ක පළපුරුද්ද.

- (2). අදාළ විෂය ක්ෂේත්‍රයේ රජයේ දීප ව්‍යාප්ත සේවාවක III/II හෝ ඉන් ඉහළ පන්තියක හෝ ඒ හා සමාන තත්වයක් දරන නිලධාරියෙකු වීම.

සමඟ

III/II පන්තියේ තනතුරේ අවම වශයෙන් වසර 07 ක පළපුරුද්ද

**පොදු කොන්දේසි**

1. සෑම අයදුම්කරුවෙකුම තනතුරට අදාළ සියලු සුදුසුකම් අයදුම්පත් කැඳවන දිනයට හෝ ඊට පෙර හෝ සම්පූර්ණ කර තිබීම අනිවාර්ය වේ.
2. සෞඳි අරමුදල හෝ වෙනත් විදේශීය අරමුදල් ඉදිකිරීම් සංවර්ධන ව්‍යාපෘතියක පළපුරුද්ද විශේෂ සුදුසුකමක් වනු ඇත.
3. වයස් සීමාව: අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය වන විට වයස අවුරුදු 64 හෝ එයට අඩු වීම.
4. වැටුප : මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් 2019.03.05 දා තමන් නිකුත් කර ඇති චක්‍රලේඛ අංක 01/2019 අනුව හිමි වැටුප සහ අනෙකුත් දීමනා.

**5. සේවා කොන්දේසි:**

වසරක කාලපරිච්ඡේදයක් සඳහා කොන්ත්‍රාත් පදනම මත පත්කරනු ඇත. කාර්ය සාධනය හා සේවයේ අවශ්‍යතාව අනුව එම කාලය වසරින් වසර, තවත් වසර දෙකක උපරිම කාලයක් දක්වා දීර්ඝ කරනු ඇත.

**6. වෙනත් ප්‍රතිලාභ:**

සේවක අර්ථ සාධක අරමුදල සඳහා සේවදායකයාගෙන් 8% ක දායකත්වයක් ද, සේවයේ ජකයාගෙන් 12% ක දායකත්වයක්ද සහ සේවක භාරකාර අරමුදල සඳහා 3% ක දායකත්වයක් සේවයේ ජකයා විසින් ද දරනු ඇත.

සුදුසුකම්, පළපුරුද්ද සහ වෙනත් අදාළ තොරතුරු පිළිබඳ සම්පූර්ණ විස්තර සඳහන් කරමින් අයදුම්කරු පිළිබඳව තොරතුරු විමසිය හැකි ඥාතීන් නොවන දෙදෙනෙකුගේ නම් ද සහිතව තමන් විසින් සකස් කරන ලද අයදුම්පත් 2021.03.15 දින හෝ ඊට පෙර ලේකම්, අධ්‍යාපන අමාත්‍යාංශය, අංක 18, වෝඩ් පෙදෙස, කොළඹ 7 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු වේ.

ඉල්ලුම්කරන තනතුර ලියුම් කවරයේ ඉහළ වම් කෙලවරේ සඳහන් කළ යුතුය.

මහාචාර්ය කේ.කපිල සී.කේ.පෙරේරා

ලේකම්,

අධ්‍යාපන අමාත්‍යාංශය,

අංක 18, වෝඩ් පෙදෙස, කොළඹ 7.

2021.02.19